



ලේඛන
 11

නෙවන වාර පරීක්ෂණය - 2023

කෘෂි හා ආහාර තාක්ෂණය - I, II

පාසාලේ ගම :
 අංකුලයට්ටේ අංකය :

කාලය : පැය 03

I පත්‍රය

▪ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

- 1) ශ්‍රී ලංකාවේ මහා වැව් තැනවීම ආරම්භ වන්නේ
 1. ධාතුසේන රජ සමයේ සිටය.
 2. පරාක්‍රමබාහු රජ සමයේ සිටය
 3. දේවානම්පියතිස්ස රජ සමයේ සිටය.
 4. වසභ රජ සමයේ සිටය.
- 2) භූමිය මැනීම පිළිබඳ සුක්ෂම තාක්ෂණයක් පැරැන්නන් සතුව තිබූ බවට සාක්ෂියකි
 1. බීසෝ කොටුව
 2. යෝධ ඇල
 3. රළපනාව
 4. ගල් කණු
- 3) සටහන් නොවන වර්ෂාමානය තුළ එකතුවන වර්ෂා ජලය ප්‍රමාණය අනුව, වර්ෂාපතනය ප්‍රකාශ කෙරේ. එහිදී මනිනු ලබන්නේ එම ජල කොටසේ
 1. උසය
 2. සණත්වය
 3. පරිමාවය
 4. ස්කන්ධය
- 4) පහතරට වියළි කලාපයේ කෘෂි පාරිසරික කලාප ගණන වනුයේ
 1. 8 කි
 2. 11 කි
 3. 20 කි
 4. 15 කි
- 5) කෘෂි කර්මාන්තයේ දී බෝග වගා කෙරෙන ප්‍රධාන උපස්ථරය හෙවත් වගා මාධ්‍ය වන්නේ පසයි. ඒ අනුව පස පිළිබඳව දක්වා ඇති සාවද්‍ය ප්‍රකාශය වන්නේ
 1. පාංශු ජීවීන්ට වාසස්ථානයක් වීම
 2. බෝගවල මූල පද්ධති දරා සිටීම
 3. බීජ ගබඩාවක් ලෙස ශාක පරපුරේ පැවැත්ම තහවුරු කිරීම
 4. කාබන් ඇතුළු ව බෝග සඳහා අවශ්‍ය සියලුම පෝෂක මූලද්‍රව්‍ය සැපයීම
- 6) විෂ්කම්භය මිලිමීටර් 0.002 ට වඩා අඩු ඉතා කුඩා කලිලයකි
 1. වැලි
 2. සියුම් වැලි
 3. මැටි
 4. බොරළු
- 7) මූලික බිම් සැකසීමේ පියවරක් නොවන්නේ
 1. පැල අවට පස බුරුල් කිරීමය
 2. පස සැකසීම හා පෙරළීමය
 3. කැට පොඩි කිරීම හා සමතලා කිරීමය
 4. පාත්ති සැකසීමය
- 8) පහත බෝග අතරින් වැඩිම පරතරයක් සහිතව සිටුවන බෝගය කුමක් ද?
 1. මඤ්ඤෙක්කා
 2. වට්ටක්කා
 3. පතෝල
 4. කිරි අල
- 9) විද්‍යාත්මක බෝග වර්ගීකරණයට අනුව පෝප්සියේ කුලයට අයත් බෝග කාණ්ඩය වනුයේ
 1. මෑ, උදු, කඩල
 2. මෑ, වී, කුරක්කන්
 3. වී, බඩඉරිඟු, කුරක්කන්
 4. පොල්, පුවක්, කිතුල්
- 10) උස් තවාන් පාත්තියක සම්මත පළල මීටර්
 1. 2කි
 2. 1 කි
 3. 1.5 කි.
 4. 2.5 කි.

- 11) විසිරි ජල සම්පාදනය ක්‍රමයේ වාසියක් වන්නේ
1. ස්ථාපනය කිරීම සඳහා වැයවන මූලික වියදම අඩුවීමය
 2. උසට වැඩෙන බෝග සඳහා ද යොදාගත හැකි වීමය
 3. අධික සුළං සහිත ප්‍රදේශ සඳහා ද යොදාගත හැකි වීම
 4. සමතලා නොවන ඉඩම්වලටද යොදාගත හැකි වීමය
- 12) අතිරික්ත ජලය ඉවත් කිරීම සඳහා ශාක යොදා ගැනීම වෙනත් රටවල ඉතා ජනප්‍රිය ක්‍රමයකි. ශ්‍රී ලංකාවේ මේ සඳහා යොදා ගත හැකි ශාකයක් නොවන්නේ
1. පත් වර්ග
 2. වැටකේ ශාක
 3. ගිලිරිසිඬියා
 4. කඩොලාන ශාක
- 13) රතු පැහැයෙන් , ස්පටික ලෙස පවතින ජලයේ හොඳින් දියවන රසායනික පොහොරකි
1. යූරියා
 2. ත්‍රිත්ව සුපර් පොස්පේට්
 3. මිසුරියේට් ඔෆ් පොටෑෂ්
 4. රොක් පොස්පේට්
- 14) බෝග වගාවේ දී ජල සම්පාදනයන් සමගම රසායනික පොහොර යෙදීම වර්තමානයේ සුලභව දක්නට ලැබේ. එමගින් ශ්‍රම අවශ්‍යතාවය ද අඩු වේ. මේ සඳහා උචිත ජල සම්පාදන ක්‍රමය වන්නේ
1. තීරු ජල සම්පාදනය
 2. බේසම් ජල සම්පාදනය
 3. වළලු ජල සම්පාදනය
 4. බිංදු ජල සම්පාදනය
- 15) ගොඩ ක්‍රමයට කොම්පොස්ට් සකස් කිරීමේ දී සෑම සතියකට වරක් ම උල් කරන ලද ලීයක් කොම්පෝස්ට් ගොඩට ඇතුළු කොට මැන බලනුයේ
1. තෙතමනය
 2. වයනය
 3. උෂ්ණත්වය
 4. පාංශු ජීව ගහනය
- 16) ආක්‍රමණශීලී වල් පැළෑටි කාණ්ඩයකි
1. පාතීනියම්, ගඳපාන, විඬේලියා
 2. ගිනි කෘණ, ඇපල, දියහබරල
 3. බජිරි, යෝධ නිදිකුම්බා, ගඳපාන
 4. ජපන් ජබර, තුනැස්ස, ගිරාපලා
- 17) වට්ටක්කා වගාවක තැනින් තැන පැළවලට පත්‍ර විවිත්‍ර රෝගය වැළඳී තිබුණි. මෙම රෝගය පාලනයට අනුගමනය කළ යුතු සාර්ථකම ක්‍රියා මාර්ගය වන්නේ
1. දිලීර නාශක ඉසීමය
 2. රෝගී පත්‍ර පමණක් කඩා ඉවත් කිරීමය
 3. රෝගී ශාක ගලවා ඉවත් කිරීමය
 4. ක්ෂේත්‍රයේ ජලවහනය දියුණු කිරීමය
- 18) ගොවියෙක් තම වැටකොළ වගාවේ පෙරමෝන උගුලක් සවිකරන ලදී. මෙමගින් පාලනය කිරීමට අපේක්ෂිත පළිබෝධකයා වන්නේ
1. ඉල් මැස්සා
 2. කුඩිත්තා
 3. පළතුරු මැස්සා
 4. අවුලකපෝරා
- 19) බහු වාර්ෂික වල් පැළෑටියකට උදහරණයක් වනුයේ
1. හුලංතලා
 2. කුප්පමේනියා
 3. මොණරකුඩුම්බිය
 4. ගඳපාන
- 20) බිත්තර වී පැළ කිරීමේ දී එම බීජ යහන් කිරීම සිදු කරනු ලැබේ. එම යහන් කාලය වන්නේ
1. පැය 12 - 24 ය
 2. පැය 24 - 48 ය
 3. පැය 10 - 12 ය
 4. පැය 12 - 48 ය.
- 21) වර්තමානයේ දී වී වගාව සිදු කිරීම සඳහා පැරණි ක්‍රමය ඉතා ජනප්‍රියය. මේ සඳහා යොදා ගනු ලබන තවාන් ක්‍රමය වන්නේ
1. මඩ තවාන
 2. තැටි තවාන
 3. ගොඩ තවාන
 4. ඩැපොග් තවාන
- 22) බද්ධ කිරීම සඳහා යොදා ගන්නා ග්‍රාහක ශාකයක තිබිය යුතු ලක්ෂණයක් වන්නේ
1. උසස් අස්වැන්නක් ලබාදීමය
 2. සක්‍රීය අංකුර තිබීමය
 3. එලෙදරු ශාකයක් වීමය
 4. ශක්තිමත් මූල පද්ධතියක් තිබීමය

23) පත්‍ර මගින් ප්‍රචාරණය කළ හැකි ශාකයක් වන්නේ

- 1. බෙලි
- 2. බිගෝනියා
- 3. බතල
- 4. ඉන්තල

24) බීජ 100 ක නියැදියක් ගෙන ප්‍රරෝහණ ප්‍රතිශතය පරීක්ෂා කිරීමේ දී බීජ වලින් 13 ක් ප්‍රරෝහණ වී නොතිබුණි. එම බීජ නියැදියේ ප්‍රරෝහණ ප්‍රතිශතය වන්නේ

- 1. 13% කි
- 2. 0.13 කි
- 3. 87% කි
- 4. 0.87 කි

25) කොකෝපීටි, වර්මිකියුලයිටි, හා රොක්වුල් යනු

- 1. සත්ව නිෂ්පාදන කිහිපයකි
- 2. නිර්පාංශු වගාවේ දී භාවිතා කරනු ලබන රෝපණ මාධ්‍ය කිහිපයකි
- 3. පාෂාණ වර්ගයකි
- 4. ද්වි කාර්යය කුකුළු වර්ග කිහිපයකි

26) කිසියම් භූමියක පස, ජලය, පෝෂක හා ජෛව විවිධත්වය ආරක්ෂාවන පරිදි අවම යෙදවුම් භාවිතා කරමින් සිදු කරන ගොවිතැන් ක්‍රමය හඳුන්වන්නේ

- 1. සමෝධානික ගොවිතැන්
- 2. සංරක්ෂණ ගොවිතැන්
- 3. හේන් ගොවිතැන්
- 4. අතුරු බෝග වගාව

27) මෑතක සිට එළවළු හා පලතුරු ප්‍රවාහනයේ දී ගෝනි වෙනුවට ප්ලාස්ටික් බඳුන් භාවිතය අනිවාර්ය කර ඇත. මෙයට හේතුව ලෙස ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ කරුණු පහත දැක්වේ

- A – ප්‍රවාහන වියදම් අවම කිරීම
 - B – පසු අස්වනු හානි අවම කිරීම
 - C – අස්වනු වල ඉහල ගුණාත්මයත් පවත්වා ගැනීම
- මේ අතරින් නිවැරදි වන්නේ,

- 1. A හා B ය
- 2. B හා C ය
- 3. A හා C ය
- 4. A, B හා C ය

28) ප්‍රධාන ආහාර වේලෙන් පසු පැය 1 -2 අතර කාලයේ දී තේ, කෝපි, වැනි පාන වර්ග ගැනීමෙන්

- 1. ආහාරයේ ඇති විටමින් අවශෝෂණයට බාධා ඇති වේ.
- 2. ආහාරයේ ඇති ප්‍රෝටීන් අවශෝෂණයට බාධා ඇති වේ.
- 3. ආහාරයේ ඇති යකඩ අවශෝෂණයට බාධා ඇති වේ.
- 4. ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට් අවශෝෂණයට බාධා ඇති වේ.

29) ආහාරවල අගය වැඩි කිරීමේ ක්‍රමයක් නොවන්නේ

- 1. බ්ලාන්චිකරණය
- 2. අවම සැකසීම
- 3. ප්‍රබල කිරීම
- 4. සරු කිරීම

30) වෙළඳපොළෙන් ගෙන එන ලද මාළු ටින් එකක පතුල සහ මුදුන ඉදිමි පිටතට නෙරා තිබුණි. මෙයට හේතුව වන්නේ

- 1. එය කල් ඉකුත් වී තිබීමය
- 2. ඒ තුළ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වී තිබීමය
- 3. එය ප්‍රතිච්ඡිකරණයට ලක්කර තිබීමය
- 4. ටින් එක තුනී තහඩු වලින් සාදා තිබීමය

31) මල් පිපීමට ආසන්නව ඇති තෘණ කපා කොළ පාට රැකෙන පරිදි මද පවනේ වියලා සංරක්ෂණය කර නිපදවන ගව ආහාරය

- 1. හේ
- 2. පෝෂ තෘණ
- 3. සයිලේජ්
- 4. ගෝවර තෘණ

32) පහත සඳහන් එළ ගව වර්ග අතරින් මනා පාලනයක් යටතේ වැඩිම කිරි නිෂ්පාදනයක් ලබා දෙන ගව වර්ගය වන්නේ

- 1. රතු සින්දි
- 2. ෆ්‍රීසියන්
- 3. ජර්සි
- 4. සහිවාල්

33) නිදි බරව එකට ගලී වී සිටින කුකුළු පැටවුන්ගේ ගුද මාර්ගය අවට සුදු පැහැති මළ ද්‍රව්‍ය බද්දක් සේ ඇලී තිබෙනු දක්නට ලැබුණි. මෙම රෝගය වනුයේ

- 1. පුල්ලෝරම්
- 2. බුරුලු ප්‍රදහය
- 3. කොක්සිඩියෝසිස්
- 4. ගව රක්ත්‍රාගය

34) ගව දෙනකගේ මද වකුයේ දින

- 1. 21 2. 30
- 3. 285 4. 305

35) ගව පැටවකු ඉපදුණු විගස පළමුවෙන් ම කළයුතු සත්කාරය වනුයේ

- 1. මුල් කිරි (කොලෙස්ට්‍රම්) බීමට සැලැස්වීමයි 2. පෙකිනිවැල කපා අයඩින් ආලේප කිරීමයි
- 3. නාසයේ හා මුඛයේ ඇති ශ්ලේෂමල පිස දැමීමයි 4. ජලය ස්වල්පයක් බීමට සැලැස්වීමයි

36) කුකුළු පාලනයේ දී බ්‍රොයිලර් අවසාන සලාකය සැපයිය යුතු වන්නේ

- 1. දින 1 - 28 අතර වයසේ දීය 2. දින 1 - 42 අතර වයසේදීය
- 3. දින 28 - 42 අතර වයසේදී ය 4. දින 10 - 42 අතර වයසේදීය

37) නවීකෘත අභ්‍යන්තර පරිසර තත්ව යටතේ ඇසිරීමේ දී ඇසුරුම තුළ අන්තර්ගත කරන වායුව වනුයේ

- 1. ඔක්සිජන් 2. ආගන්
- 3. නයිට්‍රජන් 4. හයිඩ්‍රජන්

38) SLS සංකේතය මගින් දක්වන ආයතනය වනුයේ

- 1. ශ්‍රී ලංකා සුරාබදු ආයතනය 2. ශ්‍රී ලංකා සතොස ආයතනය
- 3. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 4. ලෝක ආහාර සංවිධානය

39) කිරිපිටි වලට තිරිඟු පිටි මිශ්‍ර කර ඇති බව හඳුනා ගැනීමට කළ හැකි පරීක්ෂණයක් වන්නේ, එම කිරි මිලිලීටරයට

- 1. දෙහි බිංදි දෙකක් එකතු කිරීමය 2. ග්ලිසරින් බිංදු දෙකක් එකතු කිරීම
- 3. අයඩින් බිංදු දෙකක් එකතු කිරීමය 4. පොල්තෙල් බිංදු දෙකක් එකතු කිරීමය

40) ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය

- 1. ISO 2. IUSS
- 3. IRRI 4. USDA

II පත්‍රය

- පළමු ප්‍රශ්නය ඇතුළත් තවත් ප්‍රශ්න 4 කට පිළිතුරු සපයන්න.

1) බෝග වගාවේදී උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා බිම් සැකසීමේ සිට අස්වනු නෙළීම දක්වා ඇති සියලු කටයුතු මැනවින් කළමනාකරණය කළ යුතු වේ.

i) ගෙවත්ත වගා කරන පහත සඳහන් බෝග කාණ්ඩ වලට උදහරණ 2 ක් බැගින් සඳහන් කරන්න.

A – සොලනේසියේ

B – මැල්වේසියේ

ii) කුඩා ගෙවත්තක අතුරුගස් ගෑම සඳහා භාවිතා කළ හැකි උපරකරණ 2 ක් සඳහන් කරන්න

iii) බෝග වගාවට නුසුදුසු පසක් පුනරුත්තාපනය කිරීමට කළ හැකි උපක්‍රම 2ක් හඳුන්වා දෙන්න

iv) ගෙවත්තක ජලවහනය දුර්වල ස්ථානයක සිටුවීමට සුදුසු බෝග වර්ග 2ක් යෝජනා කරන්න

v) පහත සඳහන් තවත් වර්ග වලට සිටුවීමට නිර්දේශිත බෝගය බැගින් දක්වන්න

vi) බෝග වගාවේ සිටුවීමට යෝග්‍ය කෘමි විකර්ෂක ශාක වලට උදහරණ 2ක් දක්වන්න.

vii) පස සාරවත් කිරීම සඳහා වගා බිමට යෙදීමට සුදුසු අර්ධ පොහොර මිශ්‍රණයක අඩංගු විය යුතු ප්‍රධාන පෝෂක 2 ක් සඳහන් කරන්න

viii) එළවළු වගාවකදී රෝග වැළඳීම වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග 02 ක් ලියන්න

ix) වගා භූමියක පැල මැලවී තිබූ අවස්ථාවක පවා පසේ අඩංගු වී පවතින ජල වර්ගය කුමක් ද?

x) බෝග වගාවට ආලෝකය වැදගත්වන ආකාරය හඳුන්වා දෙන්න.

2) කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමේ දී දේශගුණය හා පාංශු සාධක පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

i) a) කාලගුණය හා දේශගුණය හඳුන්වන්න

b) ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන ක්‍රම 02ක් නම් කරන්න

c) පහත සංසිද්ධි සඳහා බලපාන කාලගුණික පරාමිති 1 බැගින් ලියා දක්වන්න

- උත්ස්වේදනය
- ශාක රෝග වැඩිවීම

ii) a) පසක් ආම්ලික වීමට බලපාන හේතු සාධක 2 ක් ලියන්න

b) පසක ක්ෂාරියතාවය මගහරවා ගැනීමට යොදාගත හැකි උපක්‍රම 2 ක් නම් කරන්න

iii) බෝග වගාව සඳහා පාංශු වාතයේ වැදගත්කම් 2 ක් ලියන්න

3) ශාකවල පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යය පෝෂක හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

i) a) බෝගවල පැවැත්ම සඳහා අවශ්‍ය මහා මූල ද්‍රව්‍ය හා ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය දෙක බැගින් ලියා දක්වන්න

මහා මූල ද්‍රව්‍ය

ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය

b) ශාකවලට පොටෑසියම් ලබා දීමට රසායනික පොහොර වර්ගයක් නම් කරන්න

c) සෘජු පොහොර හා මිශ්‍ර පොහොර යනු කුමක් දැයි පැහැදිලි කර ඒවා සඳහා උදහරණ ලියා දක්වන්න

ii) a) බෝග වගාවේදී රසායනික පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග 2 ක් සඳහන් කරන්න

b) ගෙවත්තේ දී භාවිතා වන කාබනික පොහොර වර්ග 2 ක් සඳහන් කරන්න

iii) බෝග වගාවට කාබනික පොහොර යෙදීමෙන් අත්වන වාසි 4 ක් ලියන්න

4) බෝග වගාවේදී ශාක පෙන්නුම් කරන රෝගී ලක්ෂණ අනුව ශාකවලට වැළඳී ඇති රෝග හඳුනාගත හැකිය.

i) a) වී වගාවට වැළඳෙන දිලීර රෝගයක් නම් කරන්න

b) වල් පැලෑටි පාලනය කිරීම සඳහා යෙදූ ගත හැකි රසායනික නොවන ක්‍රම 4 ක් ලියා දක්වන්න.

ii) පහත දැක්වෙන රෝග වැළඳීමට හේතුවන රෝග කාරක ජීවි කාණ්ඩය සඳහන් කරන්න.

- a – නිවිති මුල් ගැට රෝගය
- b – හිටු මැරීම
- c - තවාන් දියමලං කෑම
- d – බණ්ඩක්කා පත්‍ර විවිත්‍ර රෝගය

iii) a) කෘමි රූපාන්තරණය, පූර්ණ රූපාන්තරණය හා අර්ධ රූපාන්තරණය ලෙස කෙටියෙන් පැහැදිලි කර එක් එක් රූපාන්තරණය සඳහා උදාහරණ එක බැගින් සඳහන් කරන්න.

b) දුඹුරු පැල කීඩෑ භානිය පාලනයට ඔරොත්තු දෙන වී ප්‍රභේද 2ක් සඳහන් කරන්න.

5) අතිරික්ත කෘමි නිෂ්පාදන අනාගතයේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඒවා නරක්වීම වළක්වා ගැනීමට විවිධ පරීක්ෂණ ක්‍රම යොදා ගත හැකිය.

i)a) ආහාර පරීක්ෂණ ක්‍රම 3ක් සඳහන් කර එක් එක් ක්‍රම සඳහා උදාහරණය බැගින් ලියන්න

b) එළවළු අස්වනු නෙලීමේ සිට වෙළඳපොළ වෙත ළගාවීමේ ක්‍රියාවලිය තුළ භානියට ලක්වන අවස්ථා 3ක් ලියන්න

ii)a)ආහාර කල්තබා ගැනීම සඳහා භාවිතා කරන නිර්දේශිත පරීක්ෂක ද්‍රව්‍ය 2ක් ලියන්න

b) ආහාරවල අගය වැඩි කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

iii) ආහාරවල අගය වැඩි කිරීමේ ක්‍රම 3 ක් ලියා දක්වන්න

6) බීජවලින් හැර ශාකයේ අනෙකුත් කොටස්වලින් නව ශාක බිහිකර ගැනීම වර්ධක ප්‍රචාරණයයි.

i)a) ශාක බද්ධ කිරීම යනු කුමක්දැයි හඳුන්වා දෙන්න

b)ශාක බද්ධ කිරීම සඳහා යොදා ගන්නා ග්‍රාහකයක තිබිය යුතු ගුණාංග දෙකක් සඳහන් කරන්න

ii)a)පහත සඳහන් වර්ධක කොටස්වලට උදාහරණ එක බැගින් දක්වන්න

- රෙරසෝම
- බල්බිල
- ස්කන්ධ ආකන්ධ
- ධාවක

b) සූර්ය ප්‍රචාරකයන් තුළ ශාක අතු මුල් ඇදීම වේගවත් වේ. එයට හේතු 2 ක් සඳහන් කරන්න

iii) වර්ධක ප්‍රචාරණයේ වාසි දෙකක් ලියන්න

7) සත්ව පාලන ක්‍රම, සත්ව ආහාර, සත්ව රෝග, සත්ව රෝග පාලනය යන කරුණු පිළිබඳව ඉගෙන ගැනීම සත්ව පාලනය ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීමට හේතු වේ.

i) a) ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමින් කුකුලන් ඇති කිරීමට බහුලව යොදා ගන්නා ක්‍රමය නම් කරන්න

b) කුකුළන්ට වැළඳෙන බැක්ටීරියා රෝගයක් නම්කර එහි රෝග කාරකයා, රෝග ලක්ෂණ, පාලනය කරන ආකාරය ලියා දක්වන්න.

ii) a)ශ්‍රී ලංකාවේ ගවයින් ඇති කිරීමේ ප්‍රධාන කලාප 2 ක් නම් කරන්න.

b)නිදලි ක්‍රමයට ගොවිපල සතුන් ඇති කිරීමේ දී අත්වන වාසි 2ක් ලියා දක්වන්න

iii) ගව දෙනුන් විසින් පෙන්නුම් කරන මද ලක්ෂණ තුනක් ලියා දක්වන්න.